

ශීර්ෂය - 245 - රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 245 - රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 අගෝස්තු 07 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය කළ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024ට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායෝගී, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධි උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂය අංක 245-1-1-0-1003 සඳහා එකතුව රු. 2,950,000 ක ප්‍රතිපාදන හෙවත් මූලික ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් සියයට 14 ක ප්‍රතිශතයක් පරිපූරක ඇස්තමේන්තු මගින් අතිරේක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි.	දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැර මුදල් රෙගුලාසි හේතුවේ නිසා මූලික 50 ප්‍රකාරව, ඇස්තමේන්තුවෙන් ලබා දී තිබූ ඇස්තමේන්තු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම පිළියෙල කිරීම හේතුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා නිවැරදිව හා ගැනීමට සිදු විය.	තාත්විකව කළ යුතු වීම.
(ආ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂයයන් 04 ක ප්‍රතිපාදනයෙන් එකතුව රු. 6,382,000 ක ප්‍රමාණයක් සියයට 10 සිට 28 දක්වා පරාසයකින් ප්‍රතිපාදන අඩු කිරීම් ද පුනරාවර්තන වැය විෂයයන් 05 ක එකතුව රු. 6,382,000 ක ප්‍රමාණයක් සියයට 1 සිට 300 දක්වා පරාසයකින් ප්‍රතිපාදන වැඩි කිරීම් ද මුදල් රෙගුලාසි 66/69 මගින් මාරු කිරීම් සිදු කර තිබුණි.	දෙපාර්තමේන්තු පාලනයෙන් බැහැර හේතුවේ නිසා ඇස්තමේන්තුගත ප්‍රතිපාදන සීමාව ඉක්මවා අමතර ප්‍රතිපාදන මු.රෙ. 66 යටතේ මාරු කර ගත් අතර එහිදී විධිමත් පරිදි ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇත.	- එම -
(ඇ) සැලසුම් කරන ලද කාර්යයන් ඉටු කිරීමට පුනරාවර්තන හා මූලධන වැය විෂයයන් 10 ක් සඳහා සලසා තිබූ එකතුව රු. 424,867,890 ක ප්‍රතිපාදන වලින් එකතුව රු. 347,172,746 ක් වූ ප්‍රතිපාදන ඉතිරි	මෙම වැය විෂයයන් සඳහා ප්‍රතිපාදන ඇස්තමේන්තුගත ප්‍රතිපාදන සලසා උපරිම අයුරින් තිබුණද, දැඩි පාලනයක් යටතේ කාර්යක්ෂම අත්‍යාවශ්‍යම වියදම් පමණක් දැරීම ලෙස හා ප්‍රසම්පාදන පද්ධතිය සංවර්ධනය උපයෝජනය	

කර තිබූ අතර, එම වැය විෂයයන්වල ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 34 සිට සියයට 100ක් දක්වා වූ පරාසයක පැවතුණි.

කිරීම නියමිත කාල සීමාවන් තුළදී කිරීමට අවසන් නොවීම, ඒ හා සම්බන්ධව කටයුතු තුන්වන පාර්ශවයන් විසින් සිදු කළයුතු වීම. කිරීමට අපේක්ෂා කළ පරීක්ෂණයන් සහ පුහුණු වැඩ සටහන් සිදු නොකිරීම මත ප්‍රතිපාදන ඉතිරි වී ඇත.

3.2 බැරකම් හා බැඳීම් වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 ට අනුකූලව, මූල්‍ය ප්‍රකාශන තුල අඩංගු විය යුතු ඇමුණුම IV බැරකම් පිළිබඳ ප්‍රකාශය I ආකෘති පත්‍රය, මූල්‍ය ප්‍රකාශන තුල ඇතුළත් කර ගිණුම් වර්ෂයට අදාල මු.රෙ.94 (2) සහ (3) ප්‍රකාරව එළඹෙන ලද බැරකම් සඳහන් කල යුතු වුවත්, එසේ කටයුතු කර නොතිබුණි.	විගණන නිරීක්ෂණයට පිළිතුරු දී නොමැත.	අදාලව 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළයුතු වීම.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 අගෝස්තු 18 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය හා 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව ව්‍යවස්ථාපිත නොවන අරමුදල් 13ක් වසා දැමීමට නිර්දේශ කර තිබුණ ද, ඉන් අරමුදල් 11ක කටයුතු අවසන් කර වසා දමා තිබූ නමුත් තවත් අරමුදල් 2ක් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු අවසන් කර නොතිබුණි.	උද්භිත උද්‍යාන භාර අරමුදල වසා දැමීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත. වාහන වායු විමෝචන භාරකාර අරමුදල වසා දැමීමටත් එහි ශේෂය ඒකාබද්ධ අරමුදලට බැර කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන ජාතික අයවැය මගින් අදාළ ආයතන වෙත සෘජුවම ලබාදීමටත් තීරණය කර ඇත.	අදාල පනත් හා චක්‍රලේඛ ප්‍රකාරව ඉතිරි අරමුදල් සම්බන්ධ කටයුතු අවසන් කිරීම.
(ආ) e-GP පද්ධතිය සංවර්ධනය කිරීමේ මූලික ගිවිසුමට 2019 නොවැම්බර් 25 දින එළඹ තිබුණ ද, 2025 මාර්තු 31 දින වන විටත් මිල සැදුණුම් ක්‍රමය යටතේ පමණක් ලංසු කැඳවීමට පද්ධතිය සංවර්ධනය කර තිබුණු අතර e-GP පද්ධතිය හරහා ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට අපේක්ෂිත ආයතන සංඛ්‍යාව මෙම	මේ වන විට මිල සැදුණුම් ක්‍රමය හැරුණු විට අනෙකුත් වර්ගයේ ප්‍රසම්පාදනයන්ද e-GP පද්ධතිය හරහා සිදු කිරීමට හැකිවන පරිදි පද්ධතිය සකස් කරමින් පවතී. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ භාවිතා කිරීමට බැඳී ඇති ආයතන 2,000 ක් පමණ වෙනැයි අපේක්ෂිත අතර, එම ආයතන තුළින් මේ වන	දෙපාර්තමේන්තුවේ ගිවිසුම්ගත කාර්යයන් සැලසුම් කළ කාල පරිච්ඡේදය තුල ඉටු කිරීම සඳහා විධිමත් සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුවීම.

පද්ධතියට ලියාපදිංචි කර ගැනීමේ කටයුතු අවසන් කර නොතිබුණි.

විට ආයතන 730 ක් පමණ e-GP පද්ධතියේ ලියාපදිංචි වී ඇත. එම ආයතන අතරින් ජාතික මට්ටමේ ආයතන 358 පමණ සක්‍රීයව මෙම පද්ධතිය හරහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරයි.

(ඇ) වෙළඳපළ මිල සැදුහුම් ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු සඳහා e-GP පද්ධතිය භාවිතා කරන ලද ආයතන එම ක්‍රමය යටතේ සිදු කරන ලද සියලු ප්‍රසම්පාදන සඳහා මෙම පද්ධතිය යොදාගෙන නොතිබුණි. එසේ වුවද, e-GP පද්ධතිය භාවිතාකිරීම අනිවාර්ය කිරීමට හෝ එහි භාවිතය ප්‍රවර්ධනය කිරීමට දෙපාර්තමේන්තුව විසින් විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවට විගණනයේදී අනාවරණය නොවුණි.

ලෝක බැංකුව සමඟ එකඟවී ඇති e-GP ප්‍රතිඵල රාමුව අනුව කාණ්ඩ වශයෙන් භාවිතා කරන ආයතන හඳුනාගෙන ක්‍රියාත්මක ආයතන විසින් එහි කිරීමට නිර්දේශ වී ඇති අතර, භාවිතය ප්‍රවර්ධනයට සම්පූර්ණයෙන් සියළුම ආයතනයන්ට විධිමත් ක්‍රියාමාර්ග පුහුණු වැඩසටහන් සහ අදාළ දැනුම ගතයුතු වීම. ලබාදෙන තෙක් මෙම පද්ධතිය භාවිතා කිරීම අනිවාර්ය කිරීම සුදුසු නොවන බව නිරීක්ෂණය කරමි.

(ඈ) 2025 මාර්තු 31 දින වන විට ජාතික හා ජාත්‍යන්තර ලංසු කැඳවීම යටතේ භාණ්ඩ ප්‍රසම්පාදනයට හැකිවන ලෙස පද්ධතිය සැකසීමට සැලසුම් කර තිබුණද 2025 මාර්තු 31 දින වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි.

පද්ධති සංවර්ධනකරු එකඟවූ පරිදි දෙපාර්තමේන්තුවේ අදාළ සංවර්ධනයන් එකඟවූ කාල කාර්යයන් සැලසුම් පරිච්ඡේදය තුළ බලාපොරොත්තු කළ කාල පරිච්ඡේදය මට්ටමේ ගුණාත්මක තත්වයෙන් ලබා තුළ ඉටු කිරීමට නොදීමත්, පද්ධතියේ ගුණාත්මකභාවය විධිමත් සැලසුම් සහතික කරනු ලබන ස්වාධීන තෙවන සකස් කර ක්‍රියාත්මක පාර්ශවීය ආයතනය මගින් ප්‍රතික්ෂේප කළ යුතුවීම. කිරීමත් හේතුකොට ගෙන සැලසුම් කළ පරිදි අදාළ පද්ධතිය සැකසීම ප්‍රමාද විය.

(ඉ) විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය සැකසීමේ කොන්ත්‍රාත්තුව සඳහා රු.71,500,000 කට තීක්ෂණ සමාගම සමඟ 2019 නොවැම්බර් 25 දින ගිවිසුම් ගත වී තිබුණද, 2021 දෙසැම්බර් 31 වන විටත් කොන්ත්‍රාත්කරු ප්‍රමාණවත් කාර්යසාධනයක් පෙන්වා නොතිබුණි. එසේ තිබියදීත්, මෙම පද්ධතියේ නව අනුවාදය නිර්මාණය සඳහා මුල් කොන්ත්‍රාත් වටිනාකමට රු.81,370,000 ක් ඇතුළත් කර රු.152,870,000 ක් වූ කොන්ත්‍රාත් වටිනාකමකට මාස 20 ක කාලයක් තුළ පද්ධතිය සැකසීම සඳහා උක්ත කොන්ත්‍රාත් සමාගම සමඟ 2023 මාර්තු 22 දින මුල් කොන්ත්‍රාත්තුවට අතිරේකයක් අත්සන් කර තිබුණි.

2021 වර්ෂයේ e-GP පද්ධතියේ මුල් අනුවාදය අනුව වෙළඳපොළ මිල සැදුහුම් ක්‍රමය යටතේ විද්‍යුත් ප්‍රසම්පාදන 700 කට අධික ප්‍රමාණයක් පද්ධතිය හරහා සිදුකර තිබූ අතර ප්‍රසම්පාදන ආයතන 210 ක් සහ සැපයුම්කරුවන් 1,600 පමණ ලියාපදිංචි වී තිබුණි. පද්ධතියේ මුල් අනුවාද වලදී හඳුනාගෙන නොතිබූ තාක්ෂණික හා ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ගැටළු හා අවශ්‍යතාවයන් හඳුනාගෙන නව අනුවාදයක් නිර්මාණය කරන ලදී. ඒ අනුව, මෙම නව විෂය පථය සඳහා, නව මිලකට, මූලික ගිවිසුමට අතිරේකයක් සකස් කර අත්සන් කරන ලදී. 2024 ඔක්තෝම්බර් මස පද්ධති සංවර්ධනකරු විසින් නිකුත් කරන ලද සංවර්ධනයන්වල දුර්වලතා

- එම -

2025 ජුනි 30 දින වන විට ගිවිසුම් ගත දින සිට මාස 27 ක කාලයක් ගත වී ඇතත් නව ගිවිසුම යටතේත් අපේක්ෂිත කාර්යභාරය පද්ධති සංවර්ධකයන්ගෙන් ඉටු කර ගැනීමට දෙපාර්තමේන්තු කළමනාකරණය අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු අංශයක් වන රාජ්‍ය ප්‍රසම්පාදනය, ඉහළ කාර්යසාධනයක් ලබාගත හැකි විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයකට අනුගත කර ගැනීමේ ක්‍රියාවලිය වසර 06කට ආසන්න කාලයක් ප්‍රමාද වී පැවතුණු අතර රජයේ අරමුදල් හා ව්‍යාපෘති ආධාර මුදලින් 2019 වර්ෂයේ සිට වියදම් කරන ලද මුදලින් අපේක්ෂිත කාර්යය ඉටුවී නොතිබුණි. තවද, 2025.05.09 දිනැති කළමනාකරණයේ අදහස් දැක්වීම අනුව මෙම පද්ධතිය නියමිත ගුණාත්මක තත්ත්වයෙන් හා නියමිත කාලරාමුව තුළ සංවර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව අවිනිශ්චිත බව නිරීක්ෂණය විය.

හා නිවැරදිව ව්‍යාපෘතිය කළමනාකරණය නොකිරීම පද්ධති සංවර්ධනයේ ප්‍රමාදයට හේතු විය. පද්ධති සංවර්ධනකරු ජාතික හා ජාත්‍යන්තර ලංසු කැඳවීම් යටතේ භාණ්ඩ ප්‍රසම්පාදනයට හැකිවන ලෙස පද්ධතිය සැකසීම 2025.03.31 දින වන විට නිමකිරීමට එකඟ වූ නමුදු එම අදාළ සංවර්ධනයන් පොරොන්දු වූ කාල රාමුවට හා නියමිත ගුණාත්මක තත්ත්වයට භාරදීමට පද්ධති සංවර්ධනකරු අපොහොසත් වීමෙන් මෙම කොන්ත්‍රාත්තුව 2025.10.31 න් ඔබ්බට තවදුරටත් දිර්ඝ නොකර අවලංගු කිරීමටත්, තරඟකාරී ලංසු කැඳවීම් ක්‍රමය භාවිතයෙන් ඉතිරි සංවර්ධනයන් සිදුකිරීමට සුදුසු පාර්ශවකරුවකු තෝරාගන්නා ලෙසටද නිර්දේශ කර ඇත.

4.2 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ආයතන වෙත රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය හඳුන්වාදීම පිළිබඳව වූ 2018 ඔක්තෝබර් 23 දිනැති අංක 05/2018 හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව, රාජ්‍ය ප්‍රසම්පාදන අස්ථිත්ව ලියාපදිංචිය, සම්බන්ධීකරණ නිලධාරීන් ලියාපදිංචිය, සැපයුම්කරුවන් ලියාපදිංචිය, වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම ඉදිරිපත් කිරීම, ප්‍රසම්පාදන දැන්වීම් ප්‍රසිද්ධ කිරීම, මිල සැඟවුම් ක්‍රමයට විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතා කිරීම ආදී කටයුතු රාජ්‍ය ආයතන විසින් සිදු කළ යුතු බව දක්වා තිබුණ ද, 2024 වර්ෂයේදී අවස්ථා 19කදී සිදු කරන ලද ප්‍රසම්පාදනයන්ගෙන් අවස්ථා 04කදී එකතුව රු.446,577 ක් වූ ප්‍රසම්පාදන අයිතමයන් විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතයෙන් තොරව මිල සැඟවුම් ක්‍රමයට සපයාගෙන තිබුණි.	2024 වර්ෂයේදී අවස්ථා 04කදී එකතුව රු.446,577ක් වූ ප්‍රසම්පාදන අයිතමයන් පමණක් විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය භාවිතයෙන් තොරව මිල සැඟවුම් ක්‍රමයට සපයාගෙන ඇත.	2018 ඔක්තෝබර් 23 දිනැති අංක 05/2018 හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය පරිදි කටයුතු කළ යුතු වීම.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු 90ක් වූ අතර, ඉන් තනතුරු 34 ක් හෙවත් මුළු තනතුරුවලින් සියයට 38 ක් පුරප්පාඩුව පැවතුණි. ඉන් ජ්‍යෙෂ්ඨ මට්ටම තනතුරු 11 ක් ද, තෘතීයික මට්ටමේ තනතුරු 01 ක් ද, ද්විතීයික මට්ටමේ තනතුරු 16 ක් සහ ප්‍රාථමික මට්ටමේ තනතුරු 06 ක් ද වී තිබුණි.	මේ සම්බන්ධයෙන් විධිමත් පරිදි කටයුතු කර ඉදිරිපත් කර ඇති එම පුරප්පාඩු පිරවීමට හෝ නිරීක්ෂණ නිවැරදිය.	එම පුරප්පාඩු පිරවීමට හෝ උචිත පරිදි අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනයට පියවර ගත යුතු වීම.